

තුම්පනේ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තුම්පනේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට තුම්පනේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැස්ම කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳව වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කඩා ඉවත් කර තිබුණු එකතුව රු.835,000 ක ගොඩනැගිලි 06 ක වටිනාකම ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කර තිබුණි.	නිවැරදිව ගිණුම්ගත කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) ආදාහනාගාර ගොඩනැගිලි යටතේ ගිණුම්ගත වී තිබුණු ආදාහන කුටියක හා ආදාහනාගාර විමර්ශනයක එකතු වටිනාකම රු. 613,664 ක් යන්ත්‍රෝපකරණ හා කාර්මික උපකරණ යටතේ ද දැක්වීමෙන් එකතුව රු.613,664 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 02 කට අදාළ ශේෂයන් උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් සමඟ සැසඳීමේදී රු.234,229 ක වෙනසක් පැවතුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	ගිණුම් ශේෂ උපලේඛන සමඟ සැසඳෙන පරිදි නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.511,289 ක ණයහිමි ශේෂයක හා වත්කම් ශේෂයකට අදාළ ලේඛන හා ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	ඉදිරියේදී නිවැරදි කරන බව.	වත්කම් ශේෂ සනාථ කරන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1946 අංක 30 දරන වරිපනම් හා තක්සේරු ආඥා පනත	20 වගන්තිය	වරිපනම් වලට අදාළ දේපල තක්සේරු කිරීම වසර 05 කට වරක් සිදු කළ යුතු වුවද, 2017 වර්ෂයේ සිදුකළ තක්සේරු වාර්තාව අනුව සමාලෝචිත වර්ෂය සඳහා වරිපනම් බදු අයකර තිබුණි.	ප්‍රතිශෝධන කටයුතු ඉදිරියේදී කරන බව.	කාලීනව දේපල තක්සේරු කර වරිපනම් අය කළ යුතුය.
(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 218	1987 වර්ෂයෙන් පසුව සමාලෝචිත වර්ෂය දක්වා ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.		කාලීනව සමීක්ෂණය සිදු කර වත්කම්වල පැවැත්ම තහවුරු කරගත යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	මු.රෙ. 571(3)	2015 සිට 2020 දක්වා කාල පරිච්ඡේදයට අදාළ කාලය ඉකුත් වූ රු.1,545,798 විවිධ තැන්පත් 59 ක් නිරවුල් කර නොතිබුණි.	ඉදිරියේදී නිරවුල් කරන බව.	කාලය ඉකුත් වූ තැන්පත් නිරවුල් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.39,390,614 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.26,534,929 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i) වරිපනම් හා බදු	8,646,200	8,782,302	9,111,826	2,353,789	6,544,000	8,075,007	8,539,675	2,683,313
(ii) කුලී	6,772,000	8,330,877	8,216,737	399,228	4,858,600	6,387,497	6,511,256	285,088
(iii) බලපත්‍ර ගාස්තු	1,820,000	2,685,388	2,685,388	-	1,650,000	1,779,800	1,968,921	-
(iv) වෙනත් ආදායම්	48,195,400	52,313,148	47,807,544	30,423,956	46,985,500	45,018,113	52,167,883	25,918,352
	65,433,600	72,111,715	67,821,495	33,176,973	60,038,100	61,260,417	69,187,735	28,886,753

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ වරිපනම් ශේෂය රු.847,119 ක් වූ අතර, ඉන් රු.5,000 ඉක්මවූ වරිපනම් ඒකක 9 කින් රු.107,964 ක හිඟයක් පැවතුණි.	අයකර ගැනීමට කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ආ) කුලී හතරලියද්ද වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 49 ක් සඳහා 2017 ජනවාරි 17 දිනැතිව තක්සේරු වාර්තාවක් ලබාගෙන තිබුණද එය ක්‍රියාත්මක නොකර 2015 වර්ෂයේ ආදායම් පරීක්ෂකගේ තාවකාලික තක්සේරු වාර්තාවක් පදනම් කරගෙන සමාලෝචිත වර්ෂය දක්වා කුලී අයකිරීමට කටයුතු කර තිබුණු අතර මේ හේතුවෙන් 2017 පෙබරවාරි සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලයට අදාළ තක්සේරු වාර්තාව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රු.5,234,500 ක් සභාවට අහිමි වී තිබුණි.	කඩිනමින් සොයා බලා වාර්තා කරන බව.	තක්සේරු වාර්තා අනුව අයකිරීමට කටයුතු කළ යුතුය.

(ඇ) බලපත්‍ර

1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 59 ප්‍රකාරව ව්‍යාපාර හා කර්මාන්ත පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.

ඉදිරියේදී විධිමත් සමීක්ෂණයක් සිදු කරන බව.

නියමිත කාලය තුළ සමීක්ෂණය කර බලපත්‍ර නිකුත් කළ යුතුය.

(ඈ) වෙනත් ආදායම්

ත්‍රීරෝද රථ ගාස්තු

2017 මැයි 05 දිනැති අංක 2017/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකළ ප්‍රාදේශීය සභා අතුරු ව්‍යවස්ථාවේ ත්‍රීරෝද රථ නවතා තැබීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව ප්‍රකාරව අය කිරීමට කටයුතු නොකිරීමෙන් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට නැවතුම්පලවල් 34 ක රු.687,850 ක හිඟ ශේෂයක් පැවතුණි.

ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර අයකරන බව.

ත්‍රී රෝද රථ නැවතුම් ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඉ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු මුද්දර ගාස්තු රු.27,738,920 ක් විය.

හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ඉකුත් වර්ෂවල පුනරාවර්තන ආදායම් ප්‍රාදේශීය සංවර්ධනයට යොදවා ගැනීමකින් තොරව රු.62,481,422 ක් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණි.

අතිරික්ත මුදල් තැන්පත් ලෙස ආයෝජනය කළ බව.

අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදාගත යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබා දී තිබුණු හිටපු සභාපතිවරයා භාවිතා කළ මෝටර් රථය 2014 වර්ෂයේදී ගිනි ගැනීමකට ලක් වී අනතුරක් සිදුවී තිබුණු අතර, මෙම මෝටර් රථය පන ගැන්වීමට පමණක් වැයවන අලුත්වැඩියා වියදම රු.1,009,400 ක් ලෙස මෝටර් රථ ඉංජිනේරුවරයෙකු විසින් සහතිකයක් ලබා දී තිබුණි. මෙම අනතුර සිදුවී වසර 03 කට පසුව මු.රෙ.104(4) පරීක්ෂණය මගින් රු.173,120 ක මුදලක් අයකළ යුතු බවට නිර්දේශ ලබා දී තිබීම හේතුවෙන් රජයට රු.836,280 ක අලාභයක් සිදුවී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මු.රෙ. පරීක්ෂණ මගින් ලද නිර්දේශ මත අයකරන බව.

නිර්දේශය

සිදු වූ පාඩුව නිවැරදිව නිශ්චය කර වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 03 ක එකතුව රු.1,996,112 ක් වූ අතර වසර 5 ට වැඩි කාලයක් පවතින ශේෂය එකතුව රු.2,181,336 ක් විය.
- (ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 84 ප්‍රකාරව 2021 සිට 2024 දක්වා කාලය තුළ ගොඩනැගිලි සැලසුම් අනුමත කළ ගොඩනැගිලි 336 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.
- (ඇ) 2006 වර්ෂයේ අනුබෙදුම් කර වෙන්දේසියේ විකුණන ලද ශාන්ත ජෝර්ජ් වත්ත අධිකාරම්පුර මැදගොඩ ඉඩමෙහි පොදු කටයුතු සඳහා සභාව වෙත පවරා තිබුණු ඉඩමෙහි වටිනාකම තක්සේරු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

- ඉදිරියේදී අයකර ගන්නා බව.
- නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව.
- ඉදිරියේදී තක්සේරු කරන බව.

නිර්දේශය

- ලැබිය යුතු මුදල් අය කර ගත යුතුය.
- පදිංචිය යොදාගත් ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.
- ඉඩමේ වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.

3.4 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු වටිනාකම රු.11,998,250 ක් වූ වාහන 03 ක්, යන්ත්‍ර 02 ක් හා පරිගණක උපාංග 55 ක් වසර 03 ත් වසර 09 ත් අතර කාල පරාසයක සිට නිෂ්ක්‍රීයව හෝ උෞත උපයෝජිතව පැවතුණි.	නිෂ්ක්‍රීය වාහන පිළිබඳ පළාත් පාලන කොමසාරිස් වෙත දන්වා ඇති බව.	අපහරණය කිරීමට හෝ අලුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අනුමත කාර්ය මණ්ඩලය හා තත්‍ය කාර්යමණ්ඩලය සැසඳීමේදී ඉන් තනතුරු 09 ක පුරප්පාඩු 16 ක් ද තනතුරු 03 ක අතිරික්තතා 20 ක් ද පැවතුණි.	ප්‍රධාන ලේකම්, පළාත් පාලන කොමසාරිස් දැනුවත් කළ බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 (ආ) වගන්තියේ විධිවිධාන වලට අනුව ප්‍රදේශයේ නිවාසවල මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විධිමත් ලෙස වලවල් නිසි කාල සීමාව තුළ පවිත්‍ර කිරීම හා හිස් කිරීමට හැකිවන පරිදි ගලී රථ සේවාවක් පවත්වාගෙන ගොස් නොතිබුණි.	සුදුසු ස්ථානයක් නොමැති බව.	ගැටලු විසඳාගෙන මහජන අවශ්‍යතාවයන් ඉටුකළ යුතුය.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනතේ නියමයන්ට අනුව සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන තිබුණද ඒවා ලභාකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	වැඩසටහන් පැවැත්වූ බව.	තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.